

**සී/ස සතොස ආරක්ෂක සහ පොදු (පුද්ගලික) සමාගම - 2018/ 2019**

**1. මූල්‍ය ප්‍රකාශන**

**1.1 තත්ත්වගණනය කළ මතය**

සී/ස සතොස ආරක්ෂක සහ පොදු (පුද්ගලික) සමාගමේ (සමාගම) 2019 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය , හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2019 මාර්තු 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්**

මෙම මූල්‍ය ප්‍රකාශන සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

**1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම**

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තව දුරටත්,

- ජර්කාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,

- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවීම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

**1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ විගණන නිරීක්ෂණ**

**1.5.1 සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම**

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (සු.ම.ආ. සඳහා ශ්‍රී.ලං.ගි.ප්‍ර.) හි වත්කම් භානිකරණය, 27.5 සහ 27.7 වගන්ති ප්‍රකාරව, ආයතනයක් විසින් එක් එක් වාර්තා කරන දිනයකදී වත්කමක් භානිකරණය විය හැකි බවට ඇඟවීමක් තිබේද යන්න තක්සේරු කළ යුතු අතර එවැනි කිසියම් ඇඟවීමක් තිබේ නම්, ආයතනය විසින් වත්කමෙහි අයකරගත හැකි අගය ඇස්තමේන්තු කළ යුතුය. වත්කමේ අයකරගත හැකි අගය එහි ධාරණ අගයට වඩා අඩු නම්, ආයතනය විසින් වත්කමෙහි ධාරණ අගය එහි අයකරගත හැකි අගය දක්වා අඩු කළ යුතුය. කෙසේ වුවද,</p>	<p>(i) 2015 වර්ෂයට පෙර ඉල්ලා අස් වූ සේවකයන්ට ගෙවා ඇති අයකර ගැනීම අවිනිශ්චිත තත්වයෙහි පැවති රු. 233,191 ක වැටුප් අත්තිකාරම් මුදල් ලැබිය යුතු ශේෂ වශයෙන් මූල්‍ය ප්‍රකාශනයේ දක්වා තිබුණි.</p>	<p>අත්තිකාරම් වත්කමෙහි අයකරගත හැකි අගය එහි ධාරණ අගයට වඩා වඩා අඩු වන අවස්ථා වලදී, භානිකරණය සඳහා ප්‍රතිපාදනය කළ යුතුය.</p>
<p>(ii) ඉදිරිපත් කරන ලද කාල විශ්ලේෂණයට අනුව, අයකර ගැනීමේ හැකියාව අවිනිශ්චිත ණයගැති ශේෂය රු. 21,761,269 ක් විය. කෙසේ වුවද, මූල්‍ය ප්‍රකාශනයේ බොල් ණය සඳහා ප්‍රතිපාදන රු. 7,281,385 ක් විය.</p>	<p>මෙම ණය අයකර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. අය කර ගත නොහැකි වුවහොත් ඉදිරි මුදල් වර්ෂයේදී බොල් ණය සඳහා ප්‍රතිපාදනය කිරීමට නියමිතය.</p>	<p>බොල් ණය සඳහා ප්‍රතිපාදනය, අයකර ගැනීමේ හැකියාව අවිනිශ්චිත ණයගැති ශේෂයන් සමඟ අනුරූප විය යුතුය.</p>
<p>(ආ) සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (සු.ම.ආ. සඳහා ශ්‍රී.ලං.ගි.ප්‍ර.) හි දේපල පිරිසිදු හා උපකරණ, 17.20 වගන්තිය ප්‍රකාරව, වත්කම් ක්ෂය වීම ආරම්භ වන්නේ එය භාවිතයට සුදුසු තත්වයට පත් වූ විටය. කෙසේ වුවද, ස්ථාවර වත්කම්</p>	<p>සටහන් කර ගත් අතර නිවැරදි කිරීම් සිදු කර ඇත.</p>	<p>ප්‍රමිතිය ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p>

සඳහා ක්ෂය ගණනය කිරීමේදී වත්කම භාවිතයට සුදුසු තත්වයට පත් වූ දිනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමකින් තොරව ස්ථාවර වත්කම් සඳහා ක්ෂයවීම් වර්ෂය ආරම්භයේ පැවති ශේෂය මත ගණනය කිරීම හේතුවෙන් ක්ෂය වටිනාකම රු. 67,758 කින් වැඩියෙන් දක්වා තිබුණි.

**1.5.2 ගිණුම්කරණ අඩුපාඩු**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය සඳහා සේවකයෙකු වෙනුවෙන් පාරිතෝෂිත සඳහා ප්‍රතිපාදනය කර නොතිබුණි. එබැවින් සමාලෝචිත වර්ෂය වෙනුවෙන් පාරිතෝෂිත සඳහා ප්‍රතිපාදනය රු.103,992 කින් අඩුවෙන් දක්වා තිබුණි.	රැකියාව අත්හිටුවීම හේතුවෙන් ඔහුට වැටුප් ගෙවා නොමැත.	පාරිතෝෂිත ප්‍රතිපාදනය නිවැරදිව සිදු කළ යුතුය.
(ආ) 2015 වර්ෂය තුළ සේවකයින් සඳහා ගෙවා ඇති රු. 120,000 ක් වූ අයවැය දීමනාවක් වියදමක් ලෙස ගිණුම්ගත කරනු වෙනුවට සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල කාර්ය මණ්ඩලයෙන් ලැබිය යුතු වැටුප් අත්තිකාරම් ලෙස දක්වා තිබුණි. එබැවින් ලැබිය යුතු ශේෂය සහ ආදායම් සංචිත එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	සටහන් කර ගත් අතර 22/23 වසර තුළ වෙනස්කම් සිදු කරන ලදී	ගෙවන දීමනා වියදමක් ලෙස ගිණුම්ගත කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ස්ථාවර තැන්පතු සඳහා වූ රු. 2,084,003 ක පොලී ආදායම රු. 1,949,953 ක් ලෙස ගිණුම්ගත කර තිබීම හේතුවෙන් ස්ථාවර තැන්පතු සඳහා වූ පොලී ආදායම රුපියල් 134,050 කින් අඩුවෙන් දක්වා තිබුණි	සටහන් කර ගත් අතර නිවැරදි කරන ලදී.	ආදායම නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඈ) සමාලෝචිත වර්ෂය සඳහා ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලී ආදායම රුපියල් 823,614 ක් ගිණුම්ගත කර නොතිබුණි.	සටහන් ගත් අතර ඉදිරි මූල්‍ය වර්ෂයේ සංශෝධනය කර ඇත.	ලැබිය යුතු ආදායම් ගිණුම්ගත කළ යුතුය.

**1.5.3 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා**

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම රු.	අනුරූපී වාර්තා අනුව වටිනාකම රු.	වෙනස රු.	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ණයගැති ශේෂය	73,948,096	74,148,987	200,891	මෙය පද්ධතියේ දෝෂයක් නිසා සිදු වී ඇති අතර නිවැරදි කරන ලදී.	මූල්‍ය ප්‍රකාශනවලට අනුව ණයගැති ශේෂය අනුරූපී වාර්තාව සමඟ සැසඳිය යුතුය.

**1.5.4 සංවිධානයේ අඛණ්ඩ පැවැත්ම**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාගමේ ආරක්ෂක සේවා ආදායමෙන් සියයට 83 ක් සී/ස ලංකා සතොස වෙත සපයනු ලැබූ ආරක්ෂක සේවා මගින් නියෝජනය වී තිබුණි. කෙසේ වුවද, තනි ආදායම් ප්‍රභවයක් මත යැපීම සමාගමේ අඛණ්ඩ පැවැත්ම කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය.	සටහන් කර ගනිමි.	ආදායම් ප්‍රභවයන් විවිධාංගීකරණය කළ යුතුය.

**1.5.5 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම**

විෂය	මුදල රු.	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
1 භාරයෙන් ලැබිය යුතු මුදල්				
(i). නාරාහේන්පිට	886,250	උපලේඛන, කාල විශ්ලේෂණ, ඉන්වොයිසි	මෙය 2013 ට පෙර සිදු වූවකි. 2013 ජූලි 31 දින ඇති වූ ගින්න හේතුවෙන් එම සාක්ෂි විනාශ වී ඇත.	වටිනාකම තහවුරු කිරීම සඳහා ලිඛිත සාක්ෂි පවත්වා ගත යුතුය.
(ii). රත්මලාන	107,336			

2. කාර්ය මණ්ඩලයෙන් ලැබිය යුතු මුදල්					
(i)	ආපසු ගෙවිය යුතු නිල ඇඳුම් සහ සපත්තු වියදම්	2,262,822	පලේඛන, කාල විශ්ලේෂණ,	එම ශේෂ අයකරගත නොහැකි බැවින් වටිනාකම කපා හැරීමට සඳහා අනුමැතිය අවශ්‍ය වේ.	වටිනාකම තහවුරු කිරීම සඳහා ලිඛිත සාක්ෂි පවත්වා ගත යුතුය.
(ii)	ලැබිය යුතු මරණාධාර	1,470,649			
(iii)	උත්සව අත්තිකාරම්	453,500			
(iv)	චැටුප් අත්තිකාරම්	233,191			
3. ලද කුලී අත්තිකාරම්					
(i)	නාරාහේන්පිට	108,000	නිකුත් කළ ලදුපත්	මෙය 2013 ට පෙර සිදු වූවකි. 2013 ජූලි 31 දින ඇති වූ ගින්න හේතුවෙන් එම සාක්ෂි විනාශ වී ඇත.	වටිනාකම තහවුරු කිරීම සඳහා ලිඛිත සාක්ෂි පවත්වා ගත යුතුය.
(ii)	රත්මලාන	324,000			
4. ලද ආරක්ෂක තැන්පතු					
(i)	නාරාහේන්පිට	200,000	නිකුත් කළ ලදුපත්	මෙය 2013 ට පෙර සිදු වූවකි. 2013 ජූලි 31 දින ඇති වූ ගින්න හේතුවෙන් එම සාක්ෂි විනාශ වී ඇත.	වටිනාකම තහවුරු කිරීම සඳහා ලිඛිත සාක්ෂි පවත්වා ගත යුතුය.
(ii)	රත්මලාන	300,000			
5. සනාථ කාර්යාල සහායක චැටුප්		2,086,433	උපලේඛන, කාල විශ්ලේෂණ, චැටුප් ලේඛන	ගෙවීමට වගකීමක් නොමැති බැවින් විගණන හා කළමනාකරණ කමිටු හරහා මුදල කපා හැරිය යුතුය	ගෙවීමට ඇති වගකීම තහවුරු කිරීම සඳහා ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.
6. බැංකු ඇපකරය		740,000	ශේෂය තහවුරු කිරීම සඳහා ලේඛන	අවශ්‍ය වේ නම් ලේඛන ඉදිරිපත් කළ හැකිය.	වටිනාකම තහවුරු කිරීම සඳහා ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.

**1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්**

**1.6.1 ලැබිය යුතු ගිණුම්**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වසර 05කට වැඩි කාලයක් මුළුල්ලේ ලැබිය යුතු රු. 6,165,464 ක් වූ ණයගැති ශේෂයක් සහ වසර 1 සිට 5 දක්වා කාලය තුළ ලැබිය යුතු රු. 8,172,856 ක ශේෂයක් අයකර ගෙන නොතිබුණි.	මෙම ශේෂයන් කපා හැරීම සඳහා විගණන කමිටුවට යොමු කර ඇත.	ලැබිය යුතු ශේෂයන් නොපමාව අයකරගත යුතුය.

**1.6.2 ගෙවිය යුතු ගිණුම්**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2019 මාර්තු 31 දිනට සමුපකාර තොග වෙළඳ සංස්ථාවට ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය රුපියල් 10,402,205 ක් වී තිබුණි. එයින් රුපියල් 8,867,358 ක් 2018 වර්ෂයට පෙර කාලය සඳහා ගෙවිය යුතු කුලිය විය.	සටහන් කර ගනිමි.	ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය නියමිත කාල සීමාව තුළ ගෙවිය යුතුය.

**1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම**

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1983 අංක 12 දරන පාරිතෝෂික පනතේ 5.1 වගන්තිය	ඉල්ලා අස් වූ නිලධාරීන් සඳහා පාරිතෝෂික දීමනාව ඉල්ලා අස් වූ දින සිට දින 30 ක් ඇතුළත ගෙවිය යුතුය. කෙසේ වෙතත්, සමාලෝචිත වර්ෂය තුළ ඉල්ලා අස් වූ සේවකයින් පස් දෙනෙකු සඳහා ගෙවිය යුතු රුපියල් 209,250 ක පාරිතෝෂික මුදල නියමිත කාලසීමාව තුළ ගෙවා නොතිබුණි.	සටහන් කර ගනිමි.	ඉල්ලා අස් වූ සේවකයින් සඳහා ගෙවිය යුතු පාරිතෝෂික මුදල නියමිත කාල සීමාව තුළ ගෙවිය යුතුය.

(ආ) 2003 ජුනි 02 දිනැති PED /  
12 දරන රාජ්‍ය ව්‍යාපාර  
වක්‍රලේඛය

(i) 9.2 වගන්තිය	අනුමත සේවක සංඛ්‍යාව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොතිබුණි.	අවශ්‍ය පියවර ගෙන	අනුමත සේවක සංඛ්‍යාව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කල යුතුය.
-----------------	---	------------------	--

(ii) 9.3.1 වගන්තිය	එක් එක් තනතුර සඳහා බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පටිපාටියක් සමාගමට නොමැත.	අවශ්‍ය පියවර ගෙන	බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පටිපාටියක් සකස් කල යුතු අතර රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ එකඟතාවය සහිතව අධ්‍යක්ෂ මණ්ඩලය සහ අදාල අමාත්‍යාංශට විසින් අනුමත කල යුතුය.
--------------------	--	------------------	---

(ඇ) 2009 ජුනි 09 දිනැති විගණන හා කළමනාකරණ වක්‍රලේඛය DMA 2009 (1)	සමාගම විසින් අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර නොතිබුණි.	අවශ්‍ය පියවර ගෙන	අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කල යුතුය.
--	--	------------------	--

**1.8 මුදල් කළමනාකරණය**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>ගෙවන නිලධාරියා සෑම විටම වෙක්පත් මගින් කරන ලද ඔහුගේ සියලුම ගෙවීම් සඳහා බැංකු ශේෂය ප්‍රමාණවත් බව සහතික කළ යුතු අතර කිසිදු නිල බැංකු ගිණුමකින් අයිරා ලබා නොගත යුතුය. කෙසේ වුවද, සමාගම විසින් බැංකුවෙන් අයිරා පහසුකම ලබාගෙන තිබූ අතර, 2019 මාර්තු 31 වන දිනට අයිරා ශේෂය රුපියල් 2,127,509 ක් වී තිබුණි.. සමාලෝචිත වර්ෂය තුළ ගෙවූ අයිරා සඳහා පොලිය රුපියල් 261,839 ක් වී තිබුණි..</p>	<p>සටහන් කර ගනිමි.පොදු කාර්ය පිරිවැය අඩු කිරීමට කටයුතු කරමින් පවතී</p>	<p>වෙක්පත් මගින් කරන ලද සියලුම ගෙවීම් කිරීමට බැංකු ශේෂය ප්‍රමාණවත් බව ගෙවන නිලධාරියා සහතික විය යුතු අතර බැංකු ගිණුම අයිරා ශේෂයක් වීම වළක්වා ගත යුතුය.</p>

**2. මූල්‍ය සමාලෝචනය**

**2.1 මූල්‍ය ප්‍රතිඵල**

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. රු. 11,067,898 ක ලාභයක් වූ අතර ඉකුත් වර්ෂයේ අලාභය රු. 1,044,268 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 12,112,166 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට, සපයන ලද ශ්‍රම පිරිවැය රු. 26,504,990 කින් සහ පරිපාලන වියදම් රු. 9, 419,167 කින් වැඩි වීමට එරෙහිව. ආදායම රු. 48,697,100 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.



3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) සමාගම සමූපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් ගොඩනැගිල්ලක පිහිටා තිබුණි. කෙසේ වෙතත්, ගොඩනැගිල්ල සඳහා කුලී ගිවිසුමකට එළඹ නොතිබුණි.	ගිවිසුම සකස් කරමින් පවතී.	සමාගම පිහිටා ඇති ගොඩනැගිල්ල සඳහා කුලී ගිවිසුමකට එළඹිය යුතුය.
(ii) 2018 අප්‍රේල් 01 සිට 2019 ජනවාරි 01 දක්වා කාලය තුළ ආරක්ෂක සේවා සැපයීම සඳහා සමාගම සහ සීමාසහිත ලංකා සතොස අතර ගිවිසුමකට එළඹ නොතිබුණි..	සටහන් කර ගනිමි මේ වන විට ගිවිසුමක් පවතී.	ආරක්ෂක සේවා සැපයීම සඳහා ගිවිසුම්වලට එළඹිය යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය තුළ විගණන හා අධීක්ෂණ සේවා නිලධාරීන් 41 දෙනෙකු බඳවාගෙන තිබූ අතර බඳවා ගැනීම් සඳහා අනුමැතිය සහ බඳවා ගැනීමේ පටිපාටිය විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	සීමාසහිත ලංකා සතොස ආයතනයේ විශේෂ අවධානය මත මෙම බඳවා ගැනීම් සිදු කර ඇත	බඳවා ගැනීම සඳහා අනුමැතිය සහ බඳවා ගැනීමේ පටිපාටිය විගණනයට ඉදිරිපත් කළ යුතුය.